



1<sup>st</sup> Place Winner  
National Productivity  
Award 2020



**ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත  
පිරතාන ජේයලාංසර් අඩුවලකම් - තෙන් මාකාණ්ඩ  
CHIEF SECRETARIAT - SOUTHERN PROVINCE**

මගේ අංකය  
எனது නීති  
My Ref.

බහු අංකය  
உங்கள் நீதி  
Your Ref.

දිනය  
தித்தி  
Date

2023.08. 04

**දකුණු පළාත්**

ආච්‍යුත්‍යාචාර ලේකම්,

සහා ලේකම්,

රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම්,

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් (ප්‍රධාන, කෘෂිකරුම, දීවර, අධ්‍යාපන, කීඩා),

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා),

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම හා මෙහෙයුම්),

පළාත් ආදායම කොමසාරිස්,

පළාත් මේටර් රථ ප්‍රවාහන කොමසාරිස්,

සමුපකාර සේවක කොමිෂන් සහා ලේකම්,

සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්.

**දකුණු පළාත් සහාවේ ඒකාබද්ධ කාර්යාල සේවක සේවයේ නව සේවා ව්‍යවස්ථාවේ 9 වගන්තිය පරිදි කා.සේ.සේ.  
III / කා.සේ.සේ. II / කා.සේ.සේ. I ගෞනීයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2023(II)**

දකුණු පළාත් සහාවේ ඒකාබද්ධ කාර්යාල සේවක සේවයේ 2012.01.01 දින සිට ක්‍රියාත්මක නව සේවා ව්‍යවස්ථාවේ 9 වගන්තිය ප්‍රකාරව කා.සේ.සේ. III ගෞනීයේ, II ගෞනීයේ සහ I ගෞනීයේ නිලධාරීන් අනුරන් කාර්යක්ෂමතා කඩුම් විභාගය මෙතෙක් සම්පූර්ණ නොකරන ලද නිලධාරීන් වෙතින් උක්ත පරික්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.09.06 වේ.

02. මෙම පරික්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිකේ "පත්වීම බලධාරය දකුණු පළාත් ප්‍රධාන ලේකම් වන" දකුණු පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට පමණි.

03. මෙම පරික්ෂණය දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආයතන අංශය විසින් පවත්වනු ලබන අතර, පරික්ෂණය පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ සේවා ව්‍යවස්ථාව හා අනෙකුත් නීතිමත් ප්‍රධාන ලේකම්වරයා විසින් පනවනු ලබන නීතිමත්වලට අන්තර්වාසී යටත් විය යුතු වේ.

04. එකී පරික්ෂණය සඳහා ඉදිරිපත් වන නිලධාරීන් මෙම නිවේදනය සමඟ අමුණා ඇති ආදර්ශ අයදුම්පත්‍රය අනුව තම ඉල්ලුම්පත්‍රය සකස් කර ගත යුතු අතර, අදාළ අයදුම්පත්‍රය නිසි නිල මහින් 2023.09.06 දිනට පෙර දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමුකළ යුතු ය.

ප්‍රධාන ලේකම්  
පිරතාන ජේයලාංසර්  
Chief Secretary

091 4944002

කාර්යාලය  
කාර්යාලයම්  
Office

091 4119011  
091 2234052

ඡැස්ල්  
පෙක්ස්  
Fax

091 2246299

විද්‍යුත් තැපෑල  
මින් අනුශෘල  
E-mail

chiefsec1@sltnet.lk

වෙබ් අඩවිය  
இ. தளம்  
Web site

www.cs.sp.gov.lk

ප්‍රධාන ලේකම් කාර්යාලය, විධ්‍ය. දැනුවත මාවත, තාල්ල.

පිරතාන ජේයලාංසර් කාර්යාලයම්, එස්.එස්.තුමුද්‍රායාක මාවත්තෙ, කාලි.

Chief Secretariat, S.H. Dahanayaka Mawatha, Galle.

**"සෞඛ්‍යාග්‍යමන් දකුණු පළාතක්"**

05. සියලුම අයදුම්කරුවන් පරීක්ෂණ දිනයේදී තම අනතුතාවය සනාථ කිරීම සඳහා පහත සඳහන් ලියකියටිලි වලින් එකක් අදාළ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ය.

- I. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු ජාතික හැඳුනුම්පත
- II. වලංගු විදේශ ගමන් බලපත්‍රය
- III. වලංගු රියදුරු බලපත්‍රය

06. මෙම කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය සඳහා වාචික පරීක්ෂණයක් මත ලකුණු දෙනු ලැබේ. පරීක්ෂණය සමත්වීම සඳහා අවම වශයෙන් ලකුණු 40% ක් වන් ලබාගත යුතු ය. අයදුම්කරුවන්ගේ දහ ගැනීම සඳහා විෂය නිරදේශයන් පහත සඳහන් කරමි.

### පළමු කාර්යක්ෂමතා කඩුම් විභාගය

මෙම විභාගය කාර්යාල සේවක සේවයේ III වන ශේෂීයට පත්වී වසර 03ක් ඇතුළත සමන් විය යුතු වන අතර, ඊට අදාළ විෂය නිරදේශය පහත පරිදි වේ.

විෂය	ලකුණු	සමන් ලකුණු
තමා සේවය කරන ආයතනයට පැවරෙන කාර්යයන් පිළිබඳව අවශ්‍ය වන පරිදි දැනුම ලබා ඇත්දැයි මැන බැලීම	30	
සාමාන්‍ය කාර්යාල ක්‍රම හා ආයතනික පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව තම සේවයට අදාළ දැනුම මැන බැලීම	30	
තනතුරට පැවරෙන විවිධ කාර්යයන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් හා ප්‍රවීණතාවක් අත්පත් කරගෙන ඇත්දැයි මැන බැලීම	40	
එකතුව	100	

### දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය

මෙම විභාගය කාර්යාල සේවක සේවයේ II වන ශේෂීයට උසස්වී වසර 03ක් ඇතුළත සමන් විය යුතු වන අතර, පහත සඳහන් විෂයයන්ට අදාළව ගතවූ සේවා කාලය තුළ අදාළ ක්ෂේත්‍රය තුළ සිදුවී ඇති පරිපාලිතය, නීතිමය සංශෝධනයන් වැනි වෙනස්වීම පිළිබඳ සේවකයාගේ දැනුම සහ ඔහුගේ කාර්යයට අදාළ නව්‍යකරණයන් පිළිබඳ සේවකයාගේ කුසලතා පිළිබඳ මැන බැලීම සිදු වේ.

විෂය	ලකුණු	සමන් ලකුණු
තමා සේවය කරන ආයතනයට පැවරෙන කාර්යයන් පිළිබඳව අවශ්‍ය වන පරිදි දැනුම ලබා ඇත්දැයි මැන බැලීම	30	
සාමාන්‍ය කාර්යාල ක්‍රම හා ආයතනික පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව තම සේවයට අදාළ දැනුම මැන බැලීම	30	
තනතුරට පැවරෙන විවිධ කාර්යයන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් හා ප්‍රවීණතාවක් අත්පත් කරගෙන ඇත්දැයි මැන බැලීම	40	
එකතුව	100	

## තෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය

මෙම විභාගය කාර්යාල සේවක සේවයේ | වන ලේඛියට උසස්වී වසර 05ක් ඇතුළත සමත් විය යුතු වන අතර, පහත සඳහන් විෂයයන්ට අදාළව ගතවූ සේවා කාලය තුළ අදාළ ක්ෂේත්‍රය තුළ සිදුවී ඇති පරිපාලිතය, නීතිමය සංශෝධනයන් වැනි වෙනස්වීම පිළිබඳ සේවකයාගේ දැනුම සහ ඔහුගේ කාර්යයට අදාළ තව්‍යකරණයන් පිළිබඳ සේවකයාගේ කුසලතා පිළිබඳ මැන බැලීම සිදු වේ.

විෂය	ලකුණු	සමත් ලකුණු
තමා සේවය කරන ආයතනයට පැවරෙන කාර්යයන් පිළිබඳව අවශ්‍ය වන පරිදි දැනුම ලබා ඇත්දැයි මැන බැලීම	30	40%
සාමාන්‍ය කාර්යාල ක්‍රම හා ආයතනික පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව තම සේවයට අදාළ දැනුම මැන බැලීම	30	
තනතුරට පැවරෙන විවිධ කාර්යයන් පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් හා ප්‍රවීණතාවක් අන්තර් කරගෙන ඇත්දැයි මැන බැලීම	40	
එකතුව	100	

07. මෙම පිළිබඳ සූම් අමාත්‍යාංශ ලේකම්වරයෙකු / දෙපාර්තමේන්තු ප්‍රධානීයෙකු / ආයතන ප්‍රධානීයෙකු විසින් ම තම ආයතනයට / දෙපාර්තමේන්තුවට අනුයුත්තව සේවය කරනු ලබන සියලුම සේවකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලද මෙයින් කාරුණිකව දන්වමි. එසේම මෙම පරික්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන සේවකයින් දකුණු පලාත් රාජා සේවයට අන්තර්ගතණය කර ඇති/ මෙම පලාත් රාජා සේවය යටතේ පත්වීම ලබා ඇති දකුණු පලාත් කාර්යාල සේවක සේවයේ ||| / || / | වන ලේඛියට අයත් තනතුරක් දරන සේවකයින් බවට අදාළ ආයතන ප්‍රධානීන් පොදුගලිකව ම සහතික කර තිබිය යුතු වන අතර, අදාළ අයදුම්කරුවන්ගේ පොදුගලික ලිපිගොනු ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අවධාරණය කරමි.

08. එසේම අයදුම්පත් කැඳවීමේ අවසන් දිනෙන් පසු හෝ ආදර්ශ ඉල්ලුම්පතුයට අනුකූල නොවන සහ විධිමත්ව සම්පූර්ණ නොකරන ලද ඉල්ලුම්පතු කිසිදු දැනුමදීමකින් නොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. (අදාළ ඉල්ලුම් පත්‍රයේ ජායා පිටපතක් ලහ තබා ගැනීම අයදුම්කරුවන්ට ප්‍රයෝගනාවත් වනු ඇත) මෙම පරික්ෂණය පැවැත්වීම / නොපැවැත්වීම හෝ මෙම නිවේදනය මගින් ආවරණය නොවන කිසියම් කරුණක් වෙතොත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය දකුණු පලාත් ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලබන බව කාරුණිකව දන්වමි.

සුම්ත් අලභකෝන්,  
ප්‍රධාන ලේකම්,  
දකුණු පලාත.

ප්‍රධාන ලේකම්වරයා  
ප්‍රධාන උපකම්  
දකුණු පලාත

දකුණු පලාත් සහාවේ ඒකාබද්ධ කාර්යාල සේවක සේවයේ නව සේවා ව්‍යවස්ථාවේ 09 වගන්තිය පරිදි  
කා.සේ.සේ. III හෝත්මේ, කා.සේ.සේ. II හෝත්මේ හා කා.සේ.සේ. I හෝත්මේ නිලධාරීන් සඳහා වහා  
කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - .....වර්ශය

### I කොටස

(අයදුම්කරු විසින් සම්පූර්ණ කළ යුතු ය)

01.(අ) නිලධාරියාගේ සම්පූර්ණ නම:- .....

(ආ) ජාතික තැංකුම්පන් අංකය:- .....

(ඇ) උපන් දිනය:- .....

(ඈ) මූල්‍ය පත්වීම දිනය:- .....

පත්වීම ස්ථීර කළ දිනය :- .....

(ඉ) වර්තමාන තනතුර හා සේවා සේවකයා:- .....

(ඊ) රාජකාරී ලිපිනය:- .....

(උ) දුරකථන අංකය :- කාර්යාලය: ..... ජ්‍යෙගම්:- .....

මා විසින් ඉහත සඳහන් කරන ලද විස්තරය මාගේ දැනීමේ හා විශ්වාසයේ තුරියට සතු බවත්, නිවැරදි බවත්  
සහතික කරමි.

දිනය :- ..... අයදුම්කරුගේ අත්සන :- .....

### අත්සන සහතික කිරීම

මෙම අයදුම්පත ඉදිරිපත් කරනු ලබන .....

මහතා/මහත්මිය/මෙනවිය මා පෞද්ගලිකව දන්නා හඳුනන බවද, ඔහු/ඇය මාගේ කාර්යාලයේ ..... වන

ගෝනීයේ ..... තනතුරක සේවය කරන බවද, ඔහු/ඇය ..... එළු දින

මා ඉදිරිපිටයි ඔහුගේ/ඇයගේ අත්සන තැබු බවද සහතික කරමි.

දිනය:.....

අත්සන සහතික කරන්නාගේ අත්සන.

සහතික කරන නිලධාරියාගේ නම : .....

තනතුර : .....

නිල මූදාව : .....

II කොටස

(කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සඳහා අයදුම්පත් යොමු කරනු ලබන ඉහත නම සඳහන් නිලධාරියා/නිලධාරිනිය සම්බන්ධයෙන් පොදුගලික ලිපිගොනුව හාර විෂය නිලධාරියා/නිලධාරිනිය විසින් පහත කරුණු සම්පූර්ණ කළ යුතු ය)

01.(අ) මුල් පත්වීම දිනය:- .....

- පත්වීම ලිපියේ අංකය:- .....
- පත්වීම ලිපිය නිකුත් කළ දිනය:- .....

(ආ) මුල් පත්වීම පෙරදාතම්/පසුදාතම් කර තිබේ නම පත්වීම පෙරදාතම්/පසුදාතම් කළ දිනය :-

.....

(ඇ) තනතුරේ ස්ථීර කර තිබේද :- .....

(ඇ) තනතුරේ ස්ථීර කරන ලද දිනය:- .....

- ස්ථීර කිරීමේ ලිපියේ අංකය:- .....
- ස්ථීර කිරීමේ ලිපිය නිකුත් කළ දිනය:- .....

(ඉ) දැනට දුරන තනතුර :-.....

එම තනතුර අයන් ගේ ජීවිතය :-.....

02. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සඳහා පෙනී සිටිනු ලබන්නේ තිබෙනි වර්ටද යන වග

.....

- ඉදිරිපත් වී ඇති කාර්යක්ෂමතා කඩුම් විභාගවලට අදාළව පහත තොරතුරු ඇතුළත් කරන්න.

විභාගයේ නම	පරිත්වන ලද දිනය
.....	.....
.....	.....
.....	.....

03. (අ) 2012.01.01 දින සිට ක්‍රියාත්මක වන දකුණු පලාත් කාර්යාල සේවක සේවයට අන්තර්ග්‍රහණය වී ඇති/නැත :- .....

(ඇ) දකුණු පලාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වී තිබේ නම අන්තර්ග්‍රහණය වූ දිනය :-

.....

04. පත්වීම් දින සේට සේවා කාලය තුළ ආයතන සංග්‍රහය හෝ කාර්ය පරිපාලන රීති ප්‍රකාරව දැඩිවමකට භාර්තය වී සිටියේද? .....

(එසේ නම් විස්තර)

.....  
.....  
.....  
.....

05. පත්වීම් දින සේට සේවා කාලය තුළ මෙම නිලධාරියා/නිලධාරිනිය (ප්‍රසුත නිවාසු වලට අමතරව) වැවුත් රිනින නිවාසු හෝ අඩ වැවුත් නිවාසු ලබාගෙන තිබේද? .....

(එසේ නම් විස්තර)

.....  
.....  
.....  
.....

..... මහතාගේ/මහත්මියගේ/මෙනෙවියගේ දකුණු පිටු  
අංක ..... හා වමන පිටු අංක ..... දක්වා වූ පොදුගලික ලිපිගොනුවේ පවතින ලේඛන  
අනුව ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මා විසින් පොදුගලිකවම සහතික වෙමි.

දිනය:.....

විෂය නිලධාරියාගේ අත්සන

විෂය නිලධාරියාගේ නම: - .....

විෂය නිලධාරියාගේ තනතුර: - .....

### ආයතන ප්‍රධානීයාගේ සහතිකය

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මා විසින් පොදුගලිකවම සහතික වන  
අතර, ..... මහතා/මහත්මිය/මෙනෙවිය දකුණු  
පළාත් කාර්යාල සේවක සේවියේ ..... වන ගෞර්ණයේ තනතුරක සේවය කරන බවත්, ඔහු/ඇය  
මෙම පරික්ෂණයට පෙනී සිටීමට යුදුසු බවත් සහතික කරමි.

දිනය: .....

ආයතන ප්‍රධානීයාගේ අත්සන  
නම සහිත නිල මුද්‍රාව

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ සහතිකය

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික වන  
 අතර, .....මහතා/මහත්මිය/මෙන්ඩිස් දෑකුණු පලාත් කාර්යාල සේවක  
 සේවකයේ .....වන ජ්‍යෙෂ්ඨ තනතුරක සේවය කරන බවත්, ඔහු/අය මෙම පරික්ෂණයට පෙනී  
 සිටිමට සුදුසු බවත් සහතික කරමි.

දිනය: .....

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන  
 නම සහිත නිල මුදාව

අමාත්‍යාංශ ලේකම්ගේ සහතිකය

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික වන  
 අතර, .....මහතා/මහත්මිය/මෙන්ඩිස් දෑකුණු පලාත් කාර්යාල සේවක  
 සේවකයේ .....වන ජ්‍යෙෂ්ඨ තනතුරක සේවය කරන බවත්, ඔහු/අය මෙම පරික්ෂණයට පෙනී  
 සිටිමට සුදුසු බවත් සහතික කරමි.

දිනය: .....

අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන  
 නම සහිත නිල මුදාව

සටහන : ඉහත අයදුම්පතුයේ අදාළ තොවන ව්‍යවහාර කාලෝන්න.